

ප්‍රතුව ලියු කවී

යට්ටුන ප්‍රම්පකුමාර ගුරුන්ගේ
පහත ටැපෑ කවී සරණියෙක්

සත් සමුද්‍රීන් විනෝදයි පුත
කිරු සුවදුමයි තවතම් මට
නැතිමුත් සිනා නෙත් ඉදිරියෙ
නිති මුව වදුන් මී සවනත

සිටියත් ඇත ලුග මෙනි මට
සොමිනස නුමෙ අප භදු
ක්වදු මගේ පුතු රය ටැපෑ
විදිනයි හඳු සහසක් මල්

දුචනට නැගෙනටේ ඇත්තුවනා විරහ
සොමිනස ලෙසින් අද මුවගෙති පිපෙන
කාමරා අසක් කි තොරතුර දැකිය
ප්‍රංශියි පුතේ තොව පැවුලක් විලසු

මෙගාධී තවම පුද්දින මල්වල
නොවිදිනි විරිය යුතු කිසිවෙක් තො
නොසිනා ව්වැනි දැ කහවතුවට
මතිසෙක් වෙයන් තේශෙට වැඩ ඇති

ලේශකය තමන් වෙත කළ භැඳි පරිදි
හාම ඉගියම, මිනිසන් බව නිධිය
හාමටම නිලිනා කරමින් නිති සිනහ
අඩ්සෙස් උඩනු මන අපගේ තොවෙහි

නූත්, මා උපන දද මේ ලක් පොලව
දැයිවතුනු යුගය අමතක කළ යුතු ද
ගරු බව ගෙනෙන අයුරත් විෂි
ලොව ඉදිරියේ වැජිය යුතුය

කැන්ගරද දේශයේ පරිසරයට
වැඩුතාන් දැනට අමු දරුවන් සහ
අතිතයේ පුතු කිතිවිදී මත
මග ඉදිකරනු මතන වයමින් ගෙළ

කදුල් නවබුන්....

නුවන්ගි මධුමාලි

ඉඩ්ඩාගමුව මධ්‍ය විද්‍යාලය.

කදුල්නටුන් පිරිතු දේශෙට
ඉරක් පායනවා ඇති.....
විහිග තේරනීන් කැඳුල් කුසුමන්
තවත් පුද්දිනවා ඇති.....

දුරක ගිය දර පැටවි විනතුරු
මවක් මග බලමින් ඇති.....
දොරකඩින් වින විනග ති හඩි
සදහටම ගොලී වි ඇති.....

වියෝගින්නෙන් දැවෙන හදුවත්
ඕජේ ඉකිඩිමින් ඇති.....
පියාඹා ගිය අතිතය දැක
දුනස් වර මියැදෙනු ඇති.....

සිටින්නේ
දැනෙන්නේ
පිපෙන්නේ
පිරෙන්නේ

දැනෙන්නේ
සහසවන්නේ
පතින්නේ
පිපෙන්නේ

දුක
දැක
හැක
වික

සුවද
සුහද
නොවැද
නොමද

නත
හුණ
මුණ
පුණ

මත
නැත
අපරීමිත
පුත

අනුව
ගෙනුව
තැනුව
තනුව

විකිරිතු පෙති

ජයසේන කොඩිනුවක්කා

වත්තල-ේ ලංකා

වද්‍යාල පරිදි බුද තීම් පිරිතිවි දුවසේ
බඩලේ බුද සසුන ලක්දිව අද දුවසේ
සිරුක නව වරක් සසුනට පිදුවාසේ
කැප වෙමු අපිත් රැකගන්නට රට නොලසේ

තෙරැවත් ගුණය භද තු අප නිති රන් දා
ගුණ දැම් පුරමු දහමට බැති සිත බන් ලා
පෙර කළ පිහෙන් මිනිසන් බව ලද තන් ලා
සසරන් ගොඩ යන්න හැකි වෙයි නැත බාඳා

ආමිස පුද්ම් පින සපුරා ගන්න ගොදායි
පිළිවෙත් පුරන්නට මුල් තැන දැය යුතුමයි
කාලය කෙටියි අත ඉක්මන් කළාන් ගොදායි
නැති නම් ඉතින් සසරේ දුක තව එයලයි

සත සිත දැනම වෙන තීරතුර සධාරුවේවා
මෙන සිත පිරි බුද බැතියෙන් පිඩියේවා
නැති තොව කිසින් තිර ලෙස විය වැටෙන්වා
අතහැර සියලි දේ තිවිනට එවා වෙවා

ඩී.ඩී. උපහාර

ඡගන් වෙත්තකිංහ

දෙස බස රැසට් පළ කොට නිබදවම
මූතුරා පැළෙද සැරසු සරස්විය
සුරපුර රැගෙන සාහිත කරුවෙකුගේ
ගුවනට ඇදුනි සි ඩි ගුණ සුවද

පන්හිද ගැටුතු නැම දේමක්
ඖඛ බිඤ කලේ මහ ලේඛක
සුද බැස ගිහින් අද දිනයට
පාල්සි නවම මේ මේල්හින්

සිංගර සිරිත ගියාවේ පන් ඉර
හෝවිමිංග සිරගයි දිනපොත
අන්ධිම උපන් දින සාදා ද්‍රූව
සිංගම් කරුගේ මළගම කළ ව්‍යි

ලේඛනා කළාවට භර්බර
නැවෙන කෙනෙන සිටියේ ඒ^ශ
ඖඛ පා රැසුතු ක්ස්ටිරමෙනි
කිවිරිත් නොමතා නැග ඒ^ශ

නවකාවයෙන් ලුයාවුනි නැම
සංඛාදායර තුවුදානි නැම
හෙළ ලේවි සැරය තු එඩ ඇති කළ
අමතක නොවිනු ඇත එවත් වන

හෙළබස පුහුද කොට සාහිත අමොද
ගර බුහුමනට පත් කළ එඩ පැසුතුවු
සාහිතලෙවුයාතානි අද සැටෙවම
ඕජ නම රැගෙන යනු ඇත අන් සාමට

ඡසින්
හිසින්
විසින්
උසින්

ඔ පිරිවැටවි පිරිවර ඔඩේ

රසන් ඉරුව ගැන වීමසන

බව සැරසරන විට මතුදින

මහගන් කරුව යැවීනු මතන

පෙම
පැම
නම
දම

රසඩරය
පිරිවරය
දෙවසරය
පුරවරය.

අස්සේස්
ඖස්සේස්
පැස්සේස්
බැස්සේස්

කනාවට
විලාසට
මතාවට
වේදිකාවට

වදනක්ම
වැකියක්ම
දැක්ම
ගොක්ම

රසින්
හිසින්
විසින්
උසින්

වියෝගිවෙනි
නිසාවෙනි
දියාවෙනි
පියානෙනි

වියෝගිවෙනි

නිසාවෙනි

දියාවෙනි

පියානෙනි

රන්කහවනු

බණ්ඩාර කුමාරනායක

එක හිරු ව්‍යුතිය යට එක සඳ
රටවල් දෙකක මහ මුහුදයි
සඳ අති රට පෙම් සිතිවිලි
සිත දැවෙනවා ඔබ සිතිවි

ව්‍යුතිය යට
මාදිමට
නැගෙන කොට
විවින් විට

පුන් පෝ දාර පන්සල් මුලුවේ
රන් බේ පන් සැලැලදී තාගෙට්
සඳ කැන් වැටෙද්දී අතරන් දුලු
සිහි වෙනවා තාම යෝ ගත කල

රැසිරුස
සියුරුස
අයුරුස
ලෙසින්

ඩීවන ගමනේ ජය ටැබ පසු කරන
වෙන් වී මා හැදුන මා දැන් කරපු
ආවත් මෙවස රන් කහවතු භායන
ඇබර්ට සොයිත දැකියරම්

ලෙසින්
බැවින්
ලෙසින්
ඇරන්

පන්සල අරන් සිතු වම් කල රටක්
ඖඛ රැව මැවේ මා අසරන කරන
දුක බුරු පුරදු මා නොවැට් පුරදු
විම් ඔබ සොයා ජය මවනේ දොරට

ලෙසින්
බැවින්
ලෙසින්
ඇරන්

තරහ නෑ මං ඔධින් එක්කල
වරද කොතනද නොවැටහේ
ප්‍රපි හිත මගේ ප්‍රංශි සංදියෙ
අතරම් විය පෙම් සුවද එග

සුවද දැනුනා සසර භුරු වෙස
හිතට වැදුනා රැව නුදුවූ පෙර
සුවය රැදුනා දැසෙ තිනැහුනු
සිහි මැවිවා ගන්න ඔබ අත

නැමුල්ල පිපි පෙම් කුසුම මගේ
ප්‍රවුතා නුම් කුරිර නීයරින්
හද වෙරුලේ නොනැවති බිඳුනා
ශක ගසන රාජ අපමණුයි

තුරුල් කරගෙන කදුල් පිරි හිත
සම ගතීම යලී නොවිනට ගම
සුන්දරයි අති සුන්දරයි පෙම්
අත් ණැරීමේ මත් දහ දාහ පාර

එක දෙයක් මට තවම බැර විය
මකන්නට නුම් මතක මිනුය
විභා පැ සෙහෙනයේ නාමෙන්
වරක් දුවටෙන් නුම්ව වියපන්

